

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී ය.

අමාලි මුණසිංහ, නිශානි නිශ්ශංක එ. ජාතික බුද්ධිමය දේපල කාර්යාලය

**RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම) 172/2017 (2018.09.11 දින පැවති කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය)**

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු සහ අභියාචනා කාර්යපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්ය පටිපාටිය.

- සභාපති - මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පිත්ටෝ ජයවර්ධන
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
- කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙල්වි තිරුවන්දු

අධ්‍යක්ෂ-ජනරාල් - පියතිස්ස රණසිංහ

- අභියාචක - අමාලි මුණසිංහ සහ නිශානි නිශ්ශංක
- නොකිසිලත්පාර්ශවය - ගිතාංජලි රුපිකා රණවක, අධ්‍යක්ෂ ජනරාල්, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය

**පෙනීසිටීම**

- අභියාචක - එම්.ජී.එස්. අමාලි මුණසිංහ  
එන්.ඒ.එන්. නිශ්ශංක
- පොදු අධිකාරිය - පැමිණ නැත

|  |               |
|--|---------------|
| තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:             | 2017.07.06    |
| තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:       | 2017.07.13    |
| නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:   | 2017.08.15    |
| නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:         | පිළිතුරක් නැත |
| RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය: | 2017.09.26    |

අභියාචනයට පසුබිම්වූ කරුණු:

2017.07.06 දිනැති තොරතුරු ඉල්ලීම මගින් අභියාචක පහත තොරතුරු ඉල්ලා ඇත.

බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය සහ ඒ පිළිබඳව ලේඛන ඇතුළත් ආයතන අංශයෙහි පවතින ලිපි ගොනුව

තොරතුරු නිලධාරියා 2017.07.13 දින RTI 04 පත්‍රිකාවක් මගින් තොරතුරු සැපයීමට තීරණය කර ඇති බව අභියාචක වෙත දන්වා ඇති අතර අදාළ තොරතුරු පරිපාලන නිලධාරියා වෙතින් ලබා ගැනීමට අවශ්‍ය බැවින් තොරතුරු ලබා දීම සඳහා කල් ඉල්ලා ඇත. කෙසේ වුවද නියමිත කාලය තුළ තොරතුරු නොලැබීම හේතුවෙන් 2017.08.15 දිනැතිව අභියාචක නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කර ඇත. නම්කළ නිලධාරියාගෙන්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිටදී ය.

පිළිතුරක් නොලැබීම හේතුවෙන් අභියාචකයා 2017.09.26 දින කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

**අභියාචනය විභාග කිරීමේ අවස්ථාවේදී උද්ගතවූ කාරණා:**

පොදු අධිකාරිය අභියාචනා විභාගයට නොපැමිණෙන ලද අතර නම්කළ නිලධාරියා වන අධ්‍යක්ෂ ජනරාල්තුමිය, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩි පුර කාලයක් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වන පියතිස්ස රණසිංහ මහතාගෙන් වාචිකව ඉල්ලීමක් කර ඇත.

අභියාචක ප්‍රකාශ කරන ලද්දේ 2017.07.06 වැනි දින ඔවුන් විසින් විධායක ශ්‍රේණියේ බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය හා ඒ පිළිබඳව ලේඛන ඇතුළත් ආයතන අංශය සතු ලිපි ගොනුව ඉල්ලමින් තොරතුරු නිලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව, උක්ත තොරතුරු ලබා දිය හැකි බවට තොරතුරු නිලධාරියා අභියාචකයන්ට දැනුම් දුන් බවත්ය. නමුදු එකී ලේඛන සහිත ලිපි ගොනුව සඳහා ප්‍රවේශය මේ වන තෙක් ලබා දී නොමැති බව පවසා සිටින ලදී. තවද, නම්කළ නිලධාරියා වන අධ්‍යක්ෂ ජනරාල්තුමිය, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය ද අදාළ ලිපි ගොනුවට ප්‍රවේශ වීමටමේ වන තෙක් අවස්ථාව සලසා නොමැත.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලයෙන් අභියාචක විසින් ඉල්ලුම් කරන ලද තොරතුරු මුදා හැරීම පිළිබඳ තත්ත්වය නිශ්චය කිරීම සඳහා අභියාචනය කල් තබනු ලැබේ.

අභියාචනය මෙයින් කල් තබනු ලැබේ.

මිලභ විභාග වාරය: 2018.10.02

\*\*\*\*